



# පුස්තකාලයාධිපතිත්ව සහතිකපත්‍ර පාඨමාලාව Advanced Certificate in Librarianship

ACL 2021/2022

## 1) හැඳින්වීම

ශ්‍රී ලංකාව පුරා මහජන, පාසල්, විශේෂ, පිරිවෙන්, විශ්වවිද්‍යාල යනාදී වශයෙන් පුස්තකාල පද්ධති ගණනාවක් ක්‍රියාත්මක වේ. විධිමත් පුස්තකාල හා තොරතුරු විද්‍යා පාඨමාලා හැදෑරීමකින් තොරව සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින්ද ඒවායේ සිටිති. අ.පො.ස.(සා.පෙල) පමණක් සමත් එවන් කාර්යමණ්ඩල මෙන්ම පුස්තකාල ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා පුස්තකාල සහ තොරතුරු විද්‍යාව පිළිබඳ පදනම් දැනුම සහ කුසලතා සැපයීමට මෙම පාඨමාලා සැලසුම් කර ඇත. එමෙන්ම මෙය පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට සුදුසුකමක් ද වේ.

## 2) ඉලක්ක කණ්ඩායම

මහජන හා පාසල් පුස්තකාලවල සේවය කරන හෝ එම පුස්තකාල කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සඳහා

## 3) පාඨමාලාවට බඳවා ගැනීමේ සුදුසුකම්

- අ.පො.ස (සා.පෙ.) සමත්වීම.( එක් වරකදී ගණිතය,සිංහල හෝ දෙමළ විෂයන් සඳහා සම්මාන සාමාර්ථ ඇතුළුව විෂයන් 06 ක් සමත්වීම)

## 4) ඉගෙනුම් ඵල

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු

- මූලික සන්නිවේදනය සහ තොරතුරු සමුද්ධරණය සඳහා තොරතුරු සහ සන්නිවේදනය තාක්ෂණය හා ඉංග්‍රීසි භාවිත කිරීමට
- වෙනස් අවශ්‍යතා සහ අභිප්‍රායන් සහිත පුද්ගලයන්ට සේවා සැපයීමට පුස්තකාල කාර්යයන් සිදු කරන ආකාරය පැහැදිලි කිරීමට
- ප්‍රධාන සාධකාරී තොරතුරු සම්පත් හඳුනා ගැනීමට
- දෛනික පුස්තකාල කාර්යයන්හි යෙදීමට
- සාමාන්‍ය කියවීමට සහාය වීමට හා ප්‍රවර්ධනය කිරීමට
- පුස්තකාල ව්‍යාපෘති ක්‍රියාකාරකම් සැලසුම් කර පවත්වාගෙන යාමට හැකිවනු ඇත.

## 5) පාඨමාලාවට අන්තර්ගත විෂයයන්

- 1) මොඩියුලය -වෘත්තීය අධ්‍යයන සුදුසුකම
- 2) මොඩියුලය- පුස්තකාලයාධිපතිත්වය හැඳින්වීම
- 3) මොඩියුලය- පුස්තකාල කාර්යයන් 1
- 4) මොඩියුලය- පුස්තකාල කාර්යයන් 2
- 5) මොඩියුලය- වෛකල්පිත මොඩියුලය / පාසල් හෝ මහජන පුස්තකාල
- 6) ව්‍යාපෘතිය

## 6) පාඨමාලා කාලය : මාස 06

7) මාධ්‍ය - සිංහල / දෙමළ

8) පන්ති පැවැත්වීම : නැවත දැනුම් දෙනතුරු සියලුම පන්ති මාර්ගගතව (Online) පැවැත්වේ

9) ඇගයීම් ක්‍රමවේදය

සෑම විෂයක් සඳහාම ලබාදෙන ඇගයීම් ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම.

10) පුස්තකාලයාධිපතිත්ව සහතිකපත්‍රය ලබා ගැනීමට නම්

පුස්තකාලයාධිපතිත්ව සහතිකපත්‍රය ලබා ගැනීමට නම් පාඨමාලාලාභීන් අවම වශයෙන් සෑම විෂයකටම 50% ක ලකුණු ලබා ගත යුතුය.

11) පාඨමාලා ගාස්තු

අයදුම්පත්‍ර ගාස්තුව	රු.250.00
ලියාපදිංචි වීමේ ගාස්තුව	රු.1000.00
පාඨමාලා ගාස්තුව	රු.13000.00
පුස්තකාල ගාස්තුව	රු.1000.00
සහතික පත්‍ර ගාස්තුව	රු.1000.00

12) පාඨමාලා ආරම්භය : 2021 සැප්තැම්බර් මස

13) අයදුම් කරන ආකාරය

- අපගේ වෙබ් අඩවියෙන් අයදුම්පත්‍රය බාගත කරගන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ලෙස රු. 250.00 ක මුදලක් මහජන බැංකුව තිඹිරිගස්යාය ශාඛාවේ 086100101191736 අංක දරණ ගිණුමට බැර කරන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ගෙවූ රිසිට් පත්‍රයේ මුල් පිටපත අයදුම් පත්‍රයේ ඇති අදාළ කොටුවේ අලවන්න.
- අයදුම්පත්‍රයේ අවසන් පිටුවේ දක්වා ඇති උපදෙස් අනුව අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
- නිසිලෙස සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සහ අදාළ අනෙකුත් ඇමුණුම් පහත ලිපිනයට තැපැල් කරන්න.

“ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී  
ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනය  
කොළඹ විශ්වවිද්‍යාලය  
කොළඹ 03”